

ඉතිහාසය - I, II
History - I, II

කාලය පැය 1 1/2

නම :- විභාග අංකය :-

6 ශ්‍රේණිය

I කොටස

- සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
 - * 01 සිට 10 දක්වා ප්‍රශ්නවල නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න.
- (01) පෘථිවියෙහි බිහිවූ පළමු ජීවියා වන්නේ,
 (i) ඔපබ්නියා (ii) ප්‍රොකායෝට (iii) ඔස්ට්‍රලෝපිකිකස්
 - (02) ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු පාලනය කළ රට වන්නේ,
 (i) ඉන්දියාව (ii) ශ්‍රී ලංකාව (iii) ඉන්දුනීසියාව
 - (03) මින්නෝරිය වැව ඉදිකරන ලද්දේ,
 (i) ධාතුසේන රජු (ii) මහසෙන් රජු (iii) වසභ රජු
 - (04) මැමන් අලි ජීවත් වූයේ,
 (i) සිලරියන් යුගයේය. (ii) පැලියොසොයික යුගයේය. (iii) මහා හිමයුගයේය.
 - (05) පළමුවරට ගොඩබිම පහළ වූ පාද කිහිපයක් තිබෙන හකරැල්ලන් වැනි සතුන් බිහිවූයේ,
 (i) පැලියොසොයික යුගයේ ය. (ii) සිලරියන් යුගයේය. (iii) මහා හිමයුගයේය.
 - (06) ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ,
 (i) ක්‍රි.ව. 1948 (ii) බු.ව. 1948 (iii) ක්‍රි.පූ. 1948
 - (07) ගින්දර භාවිතය මූලිකම ආරම්භ කල මානවයා වන්නේ,
 (i) හෝමෝ හැබිලස් (ii) හෝමෝසාපියන් (iii) හෝමෝ ඉරෙක්ටස්
 - (08) ඉස්ලාම් ආගමේ නායකයා වන්නේ,
 (i) මහමමද්තුමා (ii) ශිව දෙවියන්ය. (iii) ක්‍රිස්තුන් වහන්සේ
 - (09) සාහිත්‍ය මූලාශ්‍ර අතරින් පැරණි ම ග්‍රන්ථය වන්නේ,
 (i) දීපවංශය (ii) මහාවංශය (iii) බෝධිවංශය
 - (10) ක්‍රිස්තුවර්ෂ ක්‍රමය ආරම්භවන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර ,
 (i) 247 දී ය. (ii) 544 දී ය. (iii) 611 දී ය.
- ප්‍රශ්න අංක 11 සිට 15 දක්වා ප්‍රකාශ හරි නම් (✓) ලකුණ ද වැරදි නම් (X) ලකුණ ද යොදන්න.
- (11) මිනිසා ආරම්භවන්නේ වාතර පරම්පරාවෙනි. (.....)
 - (12) පළමුවරට ගොඩබිමේ පහළ වූයේ සතුන් ය. (.....)
 - (13) ලෝකයේ මුල්ම ජීවියා බිහිවූයේ ජලයේ ය. (.....)
 - (14) මහාවංශය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. (.....)
 - (15) ක්‍රිස්තු පූර්ව යනු ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තියට පසු කාලයයි. (.....)
- ප්‍රශ්න අංක 16 සිට 20 දක්වා පිළිතුරු වරහන් තුලින් තෝරා හිස්තැනෙහි ලියන්න.
- (16) භාෂාව, සංගීතය, චිත්‍ර, නැටුම් පිළිබඳ හැකියාව ඇති මානවයාය.
 - (17) දෙපයින් ඇවිදියාමේ හැකියාව ඇත්තේ..... මානවයාට ය.
 - (18) ගල්පතුරකින් මුඛගත ආයුධයක් සඳා ගන්නේය.
 - (19) මානවයා විශාල සතුන්ගේ ඇටකටු භාවිතා කර නිවාස ඉදිකළේය.
 - (20) ගින්දර භාවිතා කිරීම හුරුවීම නිසා උණුසුම් වී ශරීරයේ හැඩය අලංකාර වූයේ මානවයාගේ ය.

II කොටස

- සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

(01)

- (i) ඔබේ පාසල ආරම්භ කල වර්ෂය හා ඊට පුරෝගාමී වූ පුද්ගලයා නම් කරන්න. (ලකුණු 06)
- (ii) පාසල් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාගත හැකි මූලාශ්‍ර හතරක් නම් කරන්න. (ලකුණු 08)
- (iii) ඉතිහාසය ඉගෙනීමේ ප්‍රයෝජන තුනක් ලියන්න. (ලකුණු 06)

(02)

- (i) ඉතිහාසය කාලය මනින ක්‍රම හතරක් ලියන්න. (ලකුණු 06)
- (ii) වර්තමාන වර්ෂය කාලය මනින ක්‍රම දෙකට අනුව ලියා දක්වන්න. (ලකුණු 06)
- (iii) ඔබ කැමති කාලය මනින ක්‍රම දෙකක් නිර්මාණය වීමට පදනම් වී ඇති හේතු පැහැදිලි කරන්න. (ලකුණු 08)

(03)

- (i) පෘථිවිය සෑදී ඇත්තේ ආසන්න වශයෙන් මීට අවුරුදු කීයකට කලින්ද? (ලකුණු 06)
- (ii) වෙනත් සතුන්ට වඩා මිනිසා ඉදිරියෙන් සිටින්නේ කුමන හේතු නිසාද? (ලකුණු 06)
- (iii) සංස්කෘතික දියුණුව අනුව බෙදනු ලැබූ අවධි තුන නම් කරන්න. (ලකුණු 08)
 සංස්කෘත දියුණුව යනු කුමක් ද?